

QUESTION BANK

YOUR E-LEARNING PARTNER

G.C.E. A/L

ගිණුම්කරණය

Accounting

මාසික අධ්‍යාපනික සහරාව

WWW.QUESTIONBANK.LK - YOUR E-LEARNING PARTNER

WWW.QUESTIONBANK.LK - YOUR E-LEARNING PARTNER

විශේෂ පුනරීක්ෂණ අභ්‍යාස Special Revision Kit

Issue No-31
March 2024

- ✓ පළමු ප්‍රශ්න පත්‍රය Paper 1
- ✓ දෙවන ප්‍රශ්න පත්‍රය Paper 2
- ✓ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විලිගුරු
- ✓ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා විලිගුරු

මෙම සහරාව සෑම මසකම
15 වන දින පාසල් ගිණුම්කරණය
විෂය භාර ආචාර්යවරයාට
තැපැල් මගින් ලැබීමට සලස්වන අතර
පාසල් දරුවන්ට මෙහි
මෘදු පිටපත (Soft Copy)
පහත දැක්වෙන වෙබ් අඩවියට
පිවිසීම තුලින් නොමිලේ
භාගත (Download) කල හැක.

FREE DISTRIBUTION ONLY
නොමිලේ බෙදාහැරීම
සඳහා පමණි

මාර්ග ගත සහරාව
භාගත කිරීම සඳහා
පිවිසෙන්න
↓
WWW.QUESTIONBANK.LK

QUESTION BANK
YOUR E-LEARNING PARTNER



Are you awaiting your A/L Results?

Obtain ACCA Professional qualification +
BSc (Hons) degree within 2 ½ years.



With ACCA you can obtain a BSc (Hons) degree in applied accounting from Oxford Brooks university and ACCA professional qualification within two and a half years without doubling your workload and investment.

Oxford Brooks University:

- Is the only UK university ranked in the QS world rankings of top 50 institutions under 50 years old (QS, 2021)
- Is among the world elite in 13 subjects (QS, 2020),
- Currently ranks 2nd in teaching in the Times Higher Education (THE) Young University Rankings 2020

Registration open for A/L students from any stream.

Contact ACCA Sri Lanka on 0773874247/ 0112424801 to register or for more information.

අ.පො.ස (උ. පෙල)

33 - ගිණුම්කරණය

නව නිර්දේශය

දැනුමෙන් සන්නද්ධ වූ අනාගත
පරපුරක් බිහි කරනු වස්
QuestionBank.Lk හා **ACCA**
(Sri Lanka) ආයතන එක්ව
සිදුකරන සමාජ සන්කාරයකි. මෙම
සඟරාවේ

E - කලාපය පහත වෙබ් පිටුව
තුලින් භාගත (Download) කල
හැක.

www.Questionbank.lk/CSR

මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ
අංශයේ ආදි සිසුන් කණ්ඩායමක් සහ වරලත් ගණකාධිකාරීවරුන් දෙදෙනෙකු
එක්ව නිර්මාණය කර ඇත. මෙය පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් වන අතර ඉලක්ක ගත
හෝ අනුමාන ප්‍රශ්න පත්‍රයක් නොවේ.

අ.පො.ස (උ. පෙල)

33 - ගිණුම්කරණය

නව නිර්දේශය

QUESTION BANK

YOUR E - LEARNING PARTNER



ප්‍රකාශනය හා අයිතිය

Questionbank.lk (Pvt) Ltd

No - 11

මයුර මාවත

බෙල්ලන්විල

බොරැලැස්ගමුව

T.P – 077 3125364

Email – questionbank.lk@gmail.com

අධීක්ෂණ සභාය

ධනුෂේක මදුරංග

ACA, BSc. Accounting (Sp) J'pura

නාමල් දයාරත්න

BSc. Administration (Sp) J'pura

දිමුතු මධුසංක

CBA, BSc. Accounting (Sp) J'pura

අනන් වන්දිමාල්

BSc. Accounting (Sp) J'pura

ලහිරු බණ්ඩාර

BSc. Finance (Sp) J'pura

නිර්මාණකරණය

ගයන් රුකාන්ත

Dip in Graphic Design

පෙරවදන

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (2019) දී නිකුත් කල මූලාකෘති ප්‍රශ්න පත්‍ර ආකෘතිය සහ (2020) අ.පො.ස උසස් පෙල විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත.වරලත් ගණකාධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රශ්න පත්‍රය සකස් කිරීම තුළින් ඉහල ගුණාත්මක තත්වයක් ආරක්ෂා කිරීමට අප බලාපොරොත්තු වුනෙමු.ඉතා ඉහල ගුණාත්මකයින් යුත් ඉගෙනුම් ආධාරක දැයේ දෑ දරුවන්ට නොමිලයේ ලබා දීම තුළින් සියලුම දෑ දරුවන්ට අධ්‍යාපනයට ඇති සම අයිතිය තහවුරු කිරීමටත්, අධ්‍යාපනයට ඇති සාම්ප්‍රදායික බාධා ඉවත් කිරීමට සහ ගුරුවරුන්ට බාධාවකින් තොරව සිය ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම මෙම ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ.

මෙම සගරාව සෑම මසකම 15 වන දින පාසල් ගිණුම්කරණය විෂය භාර ආචාර්යවරයාට තැපැල් මගින් ලැබීමට සලස්වන අතර පාසල් දරුවන්ට සහ උපකාරක පන්ති ගුරුවරුන්ට මෙහි මෘදු පිටපත (Softcopy) පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීම තුළින් නොමිලේ භාගත (Download) කල හැක.



www.questionbank.lk/CSR

විෂය ගැටලුවක් නිරාකරණය කරගැනීමට හෝ මෙම සගරාවේ පවතින සංකීර්ණ විෂය කරුණක් නිරාකරණය කරගැනීමට පහත දැක්වෙන Whatsapp අංකයට හෝ Facebook පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Facebook – QuestionBank.lk
WhatsApp – 077 3125674



අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය

ගිණුම්කරණය

33 S I

පැය දෙකයි

උපදෙස්:

- * සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- * අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- * සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු ගිම් වේ.
- * විභාග අංකය ඉහලින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
- * වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණන යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

විභාග අංකය :

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

	අත්සන	සංකේත අංක	I පත්‍රය සඳහා	
			ප්‍රශ්න අංකය	ලකුණු
1 වන පරීක්ෂකගේ			1 - 30	
2 වන පරීක්ෂකගේ				
අඟි ප්‍රධාන පරීක්ෂකගේ			31 - 50	
ගණිත පරීක්ෂකගේ			එකතුව	
ප්‍රධාන පරීක්ෂකගේ				

1. "ඇල්මක් දක්වන පාර්ශවයන් ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයකට අදාළ තොරතුරු ලබා දීමේ සමස්ථ ක්‍රියාවලිය ගිණුම්කරණය යි." මෙම ප්‍රකාශනය පදනම් කරගනිමින් ගිණුම්කරණයට ඇතුල් වන කාර්යයන් අනුපිළිවෙළින් ලකුණු කර තිබෙන ප්‍රකාශය සඳහන් කරන්න.

- 1) වාර්තා කිරීම, හඳුනා ගැනීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, සන්නිවේදනය කිරීම
- 2) හඳුනාගැනීම, වර්ග කිරීම, වාර්තා කිරීම, සාරාංශ කිරීම, සන්නිවේදනය කිරීම, අර්ථකතනය
- 3) හඳුනාගැනීම, වාර්තා කිරීම, සාරාංශ කිරීම, අර්ථකතනය, සන්නිවේදනය කිරීම
- 4) හඳුනාගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, සන්නිවේදනය හා අර්ථකතනය
- 5) හඳුනාගැනීම, වර්ග කිරීම, සම්පීඩනය කිරීම, සාරාංශ කිරීම හා අර්ථකතනය කිරීම, සන්නිවේදනය කිරීම

2. නුවන් ව්‍යාපාරයේ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

- 2023.01.02 රු. 30,000 ක බඩු තොගයක් රුවන්ට ණයට විකිණීම.
- 2023.01.03 දින රුවන් සමාගමින් රු. 1,000,000 ක යන්ත්‍රයක් ව්‍යාපාර භාවිතයට ණයට ගැනීම.
- 2023.01.05 රු. 10,000 කට අනිල්ගෙන් මිලට ගත් තොග ආපසු යැවීම.

ඉහත ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන අනුපිළිවෙළින් දැක්වෙන්නේ,

- 1) ලදුපත, ජර්නල් වවුචරය හා හරපත
- 2) ලදුපත, ජර්නල් වවුචරය හා බැරපත
- 3) ඉන්වොයිසිය, ජර්නල් වවුචරය හා හරපත
- 4) ඉන්වොයිසිය, ගෙවීම් වවුචරය හා හරපත
- 5) ඉන්වොයිසිය, ගෙවීම් වවුචරය හා බැරපත

3. ධනුෂ්කගේ ව්‍යාපාරයේ විකුණුම් රු. 1,500,000 ක් වූ අතර ඔවුන් විකුණුම් මත 20% ක දළ ලාභාන්තිකයක් උපයා ගනී. ව්‍යාපාරය රු. 1,000,000 ක් වටිනා තොග මිලට ගෙන වර්ෂය අවසානයේ දී, රු. 400,000 ක තොග ඉතිරිව තිබුණි නම්, වර්ෂය ආරම්භයේ දී තිබුණු තොග වටිනාකම කොපමණද?

- 1) රු. 400,000
- 2) රු. 200,000
- 3) රු. 300,000
- 4) රු. 600,000
- 5) රු. 525,000

4. උපයෝගී පොත් පත්තියක් වෙනම තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොවන්නේ,

- 1) ශ්‍රම විභජනයට ලක් කිරීම
- 2) ලෙජර සංකීර්ණ වීම වැළැක්වීමට
- 3) වැරදි වංචා අවම කිරීමට
- 4) ගිණුම්කරණ කටයුතු සංකීර්ණ කිරීමට
- 5) ගණුදෙනු ලෙජරයට පිටපත් කිරීම පහසු වීමට

5. නිසි පරිදි ගිණුම් පොත් පවත්වා නොගන්නා ව්‍යාපාරයක 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු අනාවරණය කරගෙන ඇත.

	(රු)
විකුණුම්	300,000
ගැනුම්	240,000
ආපසු යැවුම්	10,000
2022.04.01 ට තොගය	?
2023.03.31 ට තොගය	20,000

විකුණුම් මිලට 20% ක දළ ලාභ ආන්තිකයක් සහිතව විකුණුම් මිල තීරණය කිරීම ව්‍යාපාර ප්‍රතිපත්තිය යි. ආරම්භක (2022.04.01 ට) තොගයේ වටිනාකම වන්නේ,

- 1) රු. 20,000
- 2) රු. 30,000
- 3) රු. 45,000
- 4) රු. 50,000
- 5) රු. 60,000

6. සීමිත වීරසේකර සහ සමාගමට 2023 අප්‍රේල් 5 දින තෙක් භෞතික තොග ගණන් ගැනීමට නොහැකි විය. එබැවින් 2023.03.31 දිනට තම අවසාන ගිණුම් වල දැක්විය යුතු තොගය ඇස්තමේන්තු කිරීම සඳහා ඔබගේ සහය අපේක්ෂා කරයි. 2023 අප්‍රේල් 5 දිනට තොගයේ වටිනාකම පිරිවැයට රු. 565,000 ක් බවට තීරණය කර ඇත.

ඔබ විසින් පහත සඳහන් දෑ සොයා ගන්නා ලදී.

- දළ ලාභ අනුපාතය පිරිවැයට 25% වේ.
- 2023.04.01 දින සිට 2023.04.05 දින දක්වා කාලය තුළ විකුණුම් රු. 125,000 ක් වේ. මෙයින් රු. 5,000 කට විකුණන ලද භාණ්ඩ 2023.04.05 දින දක්වා ඉවත් කරගෙන නොතිබුණි.
- 2023.04.01 දින සිට 2023.04.05 කාලය තුළ ගැනුම් රු. 84,000 ක් වේ. මෙයින් රු. 17,000ක් පිරිවැය වන භාණ්ඩ 2023.04.08 දින දක්වා ව්‍යාපාරයට ලැබී නොතිබුණි.

අවසන් ගිණුම් වල දැක්විය යුතු තොග ශේෂය වන්නේ

- 1) රු. 665,000
- 2) රු. 656,000
- 3) රු. 581,000
- 4) රු. 518,000
- 5) රු. 594,000

පහත ප්‍රශ්න ද්විත්වය සඳහා පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න.

2023.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ ශේෂය රු. 600,000
 2023.03.31 දිනට ණයහිමි ශේෂ ලැයිස්තුවේ එකතුව රු. 560,000

මෙම ශේෂ දෙක අතර වෙනසට හේතු වූ කරුණු කිහිපයක් පහත දැක්වේ.

A. ගැණුම් ජර්නලයේ එකතුව රු. 680,000 පාලන ගිණුමට පිටපත් කර ඇත්තේ රු. 860,000 ක් ලෙස ය.

- B. අගරු වූ චෙක් රු. 30,000 ක අහිමි කල ලද වට්ටම වූ රු. 3,000 ක් ණයහිමි පාලන ගිණුමේ පමණක් සටහන් කර ඇත.
- C. ආපසු යැවුම් රු. 30,000 ක් ණයගැති පාලන ගිණුමට හර කට ආපසු යැවුම් ගිණුමට බැර කිරීම පමණක් සිදු කර ඇත.
- D. ණයගැති ලෙජරයට මාරු කල රු. 12,000 ක ණයහිමි බැර ශේෂය පිළිබඳ සටහනක් ණයහිමි පාලන ගිණුමේ තබා නැත.

7. 2023.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ නිවැරදි ශේෂය,

- | | | |
|----------------|----------------|----------------|
| 1) රු. 530,000 | 2) රු. 768,000 | 3) රු. 378,000 |
| 4) රු. 408,000 | 5) රු. 560,000 | |

8. ණයහිමි ලෙජරයේ ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමට යොදාගත යුත්තේ,

- | | | |
|-------------------|-------------------|-------------------|
| 1) B, C හා D පමණි | 2) A, B හා C පමණි | 3) A, C හා D පමණි |
| 4) A හා B පමණි | 5) B හා C පමණි | |

පහත ප්‍රශ්න ද්විත්වය සඳහා පිළිතුරු සැපයීමට පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න.

සුධිර හා රුවීර 2022.04.01 දින පහත එකඟතා මත හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.

- සුධිර ප්‍රාග්ධනය ලෙස රු. 5,000,000 ක් යෙදීම.
- රුවීර ප්‍රාග්ධනය ලෙස රු. 800,000 කට අගය කරන ලද බෙදාහැරීමේ රථයද, රු. 3,000,000 ක් මුදලින් ද යෙදීම.
- වාර්ෂික වැටුප්
 - සුධිර - රු. 600,000
 - රුවීර - රු. 500,000
- සෑම හවුල්කරුවෙකුටම ප්‍රාග්ධනය මත 10% ක වාර්ෂික පොලියක් ගෙවීම.
- ලාභ අලාභ සම සමච බෙදා ගැනීම.

2023.03.31 න් අවසන් වර්ෂයේ රු. 2,100,000 ක ශුද්ධ ලාභයක් ලැබුණු අතර හවුල්කරුවන් තමන්ට හිමි ප්‍රාග්ධන පොලී හා වැටුප්වලින් 50% ක් මුදලින් ගෙන තිබුණි.

2023.03.31 දින නව හවුල්කරුවෙකු ලෙස මධුර බඳවා ගන්නා ලදී. එදින ඔහු රු. 2,000,000 ක ප්‍රාග්ධනයක් රැගෙන එන ලදී. එදින හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය රු. 900,000 කට තක්සේරු කල අතර එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් මගින් ගැලපුම් කල යුතුය. නව හවුල් ලාභ අලාභ සුධිර, රුවීර හා මධුර පිළිවෙලින් 3:2:1 අනුපාතයට බෙදාගත යුතුය.

9. 2023.03.31 දිනට සුධිර හා රුවීරගේ ජංගම ගිණුම්වල ශේෂයන්

	සුධිර(රු)	රුවීර(රු)
1)	1,105,000	945,000
2)	610,000	420,000
3)	610,000	500,000
4)	1,160,000	940,000
5)	60,000	60,000

10. 2023.04.01 දිනට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්වල ශේෂයන් කොපමනද?

	සුධිර(රු)	රුවීර(රු)	මධුර(රු)
1)	5,000,000	3,950,000	1,850,000

5) 450,000 500,000

පහත ප්‍රශ්න දෙක සඳහා පහත තොරතුරු පදනම් කර ගන්න.

2023.03.31 දිනට වික්‍රම සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පහත දැක්වෙන අයිතම ඇතුළත් වේ.

ණයගැතියෝ	12,000
අඩු කළා - ණය ගැතියන් මත භාණිකරණ අලාභ වෙන් කිරීම	<u>(600)</u>
	<u>11,400</u>

2020/21 හා 2021/22 වර්ෂ සඳහා ණය ගැතියන් මත භාණිකරණ අලාභ වෙන්කිරීම් අඩු කිරීමට පෙර, ණයගැති ශේෂ පිළිවෙලින් රු. 8,500 ක් හා රු. 18,000ක් විය. සෑම වර්ෂයක් සඳහාම සමාන ප්‍රතිශතයක් ණය ගැතියන් මත භාණිකරණ අලාභ වෙන්කිරීම සමාගමේ ප්‍රතිපත්ති ය වේ. සත්‍ය වශයෙන්ම කපා හරින ලද බොල් ණය ප්‍රමාණයන් 2020/21 දී රු. 750 ක් වන අතර 2021/22 දී රු. 865 කි. වසර 2 කට පෙර කපා හරින ලද රු. 500 ක බොල් ණය 2023 ජූලි මාසය තුළ දී ණයගැතියා ගෙන් ලබාගන්නා ලදී.

15. 2023.03.31 අවසන් වර්ෂයේ බොල් ණය හා අඩමාන ණය ගිණුමෙන් ලාභ ලාභ ගිණුමට ගෙනයන වියදම කොපමණද ?

- | | | |
|----------------|----------------|----------------|
| 1) රු. 565 කි. | 2) රු. 365 කි. | 3) රු. 840 කි. |
| 4) රු. 685 කි. | 5) රු. 750 කි. | |

16. 2023.03.31 දිනට ණය ගැතියන් මත භාණිකරණ අලාභ වෙන් කිරීම ගිණුමේ ප/ගෙ ශේෂය වන්නේ,

- | | | |
|----------------|------------------|----------------|
| 1) රු. 800කි. | 2) රු. 750 කි. | 3) රු. 900 කි. |
| 4) රු. 700 කි. | 5) රු. 1,100 කි. | |

පහත කරුණු ඇසුරෙන් පහත ප්‍රශ්න 3 සඳහා පිළිතුරු සපයන්න.

සීමිත නිල්මිණි සමාගමේ 2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ බදු පසු ශුද්ධ ලාභය රු. 400,000 කි. සමාගම පසුගිය වර්ෂ 3 තුළ අඛණ්ඩව අලාභ ලැබීය. එම නිසා එම වර්ෂ 3 තුළදී ලාභාංශ කිසිවක් ගෙවා නැත. තවද එම වර්ෂ 3 තුළ දී නව කොටස් නිකුත් කිරීම් සිදුකර නොමැත. 2020.04.01 දිනට කොටස් ප්‍රාග්ධනය හා සංචිත ශේෂ පහත දැක්වේ.

රු. 10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	රු. 500,000
රඳවාගත් ඉපැයුම් හර ශේෂය	රු. 100,000

17. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා 15% අවසන් ලාභාංශයක් 2023 මාර්තු 31 දින යෝජනා කරන ලදී. මෙම යෝජිත ලාභාංශ මූල්‍ය වාර්තාවල ඉදිරිපත් කළ යුත්තේ කෙසේද ?

- 1) ගෙවිය යුතු ලාභාංශ රු. 45,000 ලෙසය
- 2) ගෙවිය යුතු ලාභාංශ රු. 135,000 ලෙසය
- 3) මූල්‍ය ප්‍රකාශවල සටහන් ලෙස පමණක් හෙළිදරව් කළ යුතුය
- 4) හිමිකමේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතුය
- 5) විසර්ජන ලෙස ලාභ ලාභ ගිණුමට අයකළ යුතුය

18. 2023 මාර්තු 31 දින මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන රඳවාගත් ඉපැයුම් ශේෂය වනුයේ

- | | | |
|----------------|----------------|----------------|
| 1) රු. 300,000 | 2) රු. 340,000 | 3) රු. 360,000 |
| 4) රු. 380,000 | 5) රු. 190,000 | |

19. 2023 මාර්තු 31 දිනට තෝලන අනුපාතය 0.5 නම් මුළු ණය ප්‍රාග්ධනය කොපමණද ?

- | | | |
|----------------|----------------|----------------|
| 1) රු. 400,000 | 2) රු. 500,000 | 3) රු. 350,000 |
| 4) රු. 150,000 | 5) රු. 320,000 | |

20. සීමිත කළණ පොදු සමාගමේ නිෂ්පාදන කටයුතු නිසා එහි වැඩ බිම අපවිත්‍ර වූ අතර පරිසර සංරක්ෂණ අධිකාරිය විසින් වැඩබිම පවිත්‍ර කළ යුතු යැයි නියෝග කරන ලදී. මේ සඳහා රු. 200,000 ක මුදලක් 2023.03.31 න් අවසන් වසර සඳහා ප්‍රතිපාදනය කිරීමට තීරණය විය. පහත ගිණුම්කරණ සංකල්ප වලින් කුමන ඒවා ඊට බලපෑමක් ඇති කරයිද?

- | | | | |
|-------------------|----------------------------|--------------|-------------|
| A - ගිණුම්කරණ ඒකක | B - උපචිත | C - ආරක්ෂණ | D - ගැලපුම් |
| 1) A, B හා C | 2) A, C හා D | 3) B, C හා D | |
| 4) C පමණි | 5) A, B, C හා D යන සියල්ලම | | |

21. උපලබ්ධි සංකල්පය සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේ ද ?

- A. එය ආදායම උපයා තිබිය යුතු බව අදහස් කරයි.
- B. එය ආදායම උපලබ්ධි වී තිබිය යුතු බව අදහස් කරයි
- C. එය භාණ්ඩයට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ වී තිබීම අවශ්‍ය නොවන බව අදහස් කරයි

- | | | |
|----------------|-------------------------|----------------|
| 1) A පමණි | 2) B පමණි | 3) A සහ B පමණි |
| 4) A සහ C පමණි | 5) A, B සහ C යන සියල්ලම | |

22. ආදායමක වැදගත් ලක්ෂණයක් නොවන්නේ,

- 1) ගිණුම් කාලපරිච්ඡේදය තුළ උපලබ්ධි වී තිබීම
- 2) හිමිකම් ඉහළ යාම
- 3) ආර්ථික ප්‍රතිලාභයන්ගේ වැඩිවීමක් සිදුවීම
- 4) වත්කම් ක්ෂය වීමේ හෝ වගකීම් ඇතිවීමේ ස්වරූපයක් පැවතීම
- 5) ඉහත කිසිවක් නොවේ

23. 2023.01.01 දිනට පිරිවැය රු. 2,000,000 ක් වූ මෝටර් රථයක් අරලිය ව්‍යාපාර සතුව පැවතිණි. 2023.01.01 දිනට ක්ෂය වෙන් කිරීම් ගිණුම් ශේෂය රු. 500,000 ක් වූ අතර 2023.10.01 දින එම මෝටර් රථය රු. 1,250,000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. ව්‍යාපාරයේ සියලුම වත්කම් භීතවන ශේෂ ක්‍රමයට 12% ක් ක්ෂය කෙරේ. මෝටර් රථය ප්‍රත්‍යාගණනයෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද ?

- | | | |
|---------------------------|---------------------------|--------------------------|
| 1) රු. 115,000 ක අලාභයකි. | 2) රු. 130,000 ක අලාභයකි. | 3) රු. 130,000 ක ලාභයකි. |
| 4) රු. 90,000 ක අලාභයකි. | 5) රු. 115,000 ක ලාභයකි. | |

24. පහත සඳහන් අනුපාතයන් ගෙන් ලාභ දායකත්වය මැනීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කුමන අනුපාතය ද ?

- 1) තොග පිරිවැටුම් අනුපාතය
- 2) තෝලන අනුපාතය
- 3) මිල ඉපැයුම් අනුපාතය
- 4) පොලී ආවරණ අනුපාතය
- 5) වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය

25. ව්‍යාපාරයක විවිධ නිෂ්පාදන හා සේවා අංශ විසින් තම අංශයන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගබඩාවෙන් ඉල්ලුම් කිරීම සඳහා පිළියෙළ කරනුයේ ,

- 1) මිල විමසුම යි
- 2) ඉන්වොයිසිය යි
- 3) ගැණුම් ඇණවුම් පත්‍රයයි
- 4) ද්‍රව්‍ය අධියාවනා පත්‍රයයි
- 5) ගැණුම් අධියාවනා පත්‍රයයි

26. පහත දී ඇති තොරතුරු සීමාසහිත වියුලිස් සමාගමේ පොත් වලින් 2023 දෙසැම්බර් මාසය සඳහා සඳහා උපුටා ගන්නා ලදී.

	රු.
මූලික වැටුප	650,000
ස්ථාවර දීමනා	175,000
අතිකාල	225,000
ණය වාරික	52,000
උපයන විට ගෙවීමේ බදු (PAYE)	7,500
සේවක අර්ථසාධක අරමුදල (EPF) 8 %	66,000
සේවක අර්ථසාධක අරමුදල 12%	99,000
සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) 3%	24,750

ඉහත සඳහන් තොරතුරු පදනම් කර ගත් විට දෙසැම්බර් මාසය සඳහා සේවකයින්ට ගෙවිය යුතු ශුද්ධ වැටුප වන්නේ,

- | | | |
|----------------|----------------|----------------|
| 1) රු. 800,750 | 2) රු. 924,500 | 3) රු. 825,500 |
| 4) රු. 249,250 | 5) රු. 874,750 | |

27. සෙවණ උළු නිෂ්පාදකයෝ විශේෂිත උළු නිෂ්පාදන කරයි. ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය අයිතමයකට අදාළ දත්ත පහත වේ.

අවම පරිභෝජනය දිනකට ඒකක	800
සාමාන්‍ය පරිභෝජනය දිනකට ඒකක	1,000
අවම ඇණවුම් කාලය දින	3
සාමාන්‍ය ඇණවුම් කාලය දින	4
උපරිම තොග මට්ටම ඒකක	8,000

මෙම අමුද්‍රව්‍ය අයිතමය ට අදාළ යළි ඇණවුම් මට්ටම හා යළි ඇණවුම් ප්‍රමාණය පිළිවෙළින් ඒකක,

- | | | |
|--------------------------|--------------------------|--------------------------|
| 1) 4,000 ක් හා 2,400 කි. | 2) 4,000 ක් හා 3,200 කි. | 3) 6,000 ක් හා 3,200 කි. |
| 4) 6,000 ක් හා 4,000 කි. | 5) 6,000 ක් හා 4,400 කි. | |

28. පහත දැක්වෙන දී ඇති තොරතුරු ඇසුරෙන් සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ගණනය කර දක්වන්න.

නිෂ්පාදන මට්ටම (ඒකක)	ලාභය / (පාඩුව) රු.
0	(30,000)
40	50,000

- | | | |
|--------------------|--------------------|--------------------|
| 1) ඒකක සංඛ්‍යාව 24 | 2) ඒකක සංඛ්‍යාව 15 | 3) ඒකක සංඛ්‍යාව 13 |
| 4) ඒකක සංඛ්‍යාව 12 | 5) ඒකක සංඛ්‍යාව 14 | |

29. පහත සඳහන් කුමන ප්‍රකාශය පිරිවැය-පරිමා-ලාභ විශ්ලේෂණය ට අදාළව සත්‍ය වන්නේ ද?

- 1) දායක විකුණුම් අනුපාතිකය මගින් පෙන්නුම් කරනුයේ විකුණුම් මිලෙහි ප්‍රතිශතයක් ලෙස විචල්‍ය පිරිවැයයි
- 2) සමච්ඡේදන ලක්ෂයේ දී ස්ථාවර පිරිවැය මුළු දායකත්වය ට වඩා අඩු වේ
- 3) දී ඇති මෙහෙයුම් පරිමාවක දී උපයන ලාභය ආරක්ෂිත ආන්තිකය මගින් පෙන්නුම් කෙරේ.
- 4) මෙහෙයුම් පරිමාව වෙනස් වන විට ආදායම, වියදම හා ලාභය වෙනස් නොවේ
- 5) ලාභයක් ඉපයීමට ආරක්ෂිත ආන්තිකයක් තිබීම අත්‍යවශ්‍ය වේ

30. 10% වට්ටම් ප්‍රතිශතයක් මත වර්ෂයක් අවසානයේදී ලැබීමට අපේක්ෂිත රු.11,000 ක වර්තමාන වටිනාකම වන්නේ,

1) රු. 9,090
4) රු. 12,222

2) රු. 10,000
5) රු. 10,100

3) රු. 12,100

31. පහත සඳහන් එක් එක් ගිණුම් ශේෂ වර්ග කරනුයේ වත්කමක් ලෙස ද, හිමිකමක් ලෙස ද, ආදායමක් ලෙස ලෙස ද, නැතහොත් වියදමක් ලෙස ද, යන්න සඳහන් කරන්න.

ගිණුමේ නම	වර්ගීකරණය
• ගැණුම්
• බැංකුවේ ඇති මුදල්
• කලින් ලද කොමිස්
• විකුණුම් ආපසු එවුම්

32. ඇතුළත්වීමේ ගාස්තු ගිණුම් ගත කළ හැකි ප්‍රධාන ක්‍රම 2 කුමක්ද ?

.....

.....

33. පහත සඳහන් තොරතුරු සිල්ලර කඩයක මාස 12 ක් වූ කාල පරිච්ඡේදයට අදාළ වේ.

	රු. 000
ආරම්භක තොග	3,600
අවසාන තොග	4,800
ගැණුම්	8,400

ඉහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන සිල්ලර කඩයේ කාල සීමාව සඳහා වූ දළ ලාභය රු. 7,800,000 ක් විය. එසේ වුවද අවසන් තොග රු. 20,000 කින් වැඩියෙන් සඳහන් කර තිබූ අතර ආරම්භක තොග රු. 400,000 කින් අඩුවෙන් සඳහන් කර තිබුණ බව පසුව සොයා ගන්නා ලදී. කාල සීමාව සඳහා සිල්ලර කඩයේ නිවැරදි දළ ලාභය විය යුත්තේ,

.....

34. පහත සඳහන් තොරතුරු ගමගේ ස්ටෝර්ස් ව්‍යාපාරයේ බැංකු ගණුදෙනු වලට අදාළ වේ.

	රු. 000
බැංකු ප්‍රකාශයට අනුව අයිරා ශේෂය	39,200
මුදල් පොතේ බැංකු තීරුවේ කර ඇති වැරදි හර සටහන	1,200
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්	75,000
නිකුත් කළ නමුත් මෙතෙක් ගෙවීම සඳහා ඉදිරිපත් කර නැති චෙක්පත්	225,000

ඉහත සඳහන් තොරතුරු ඇසුරෙන් මුදල් පොතේ බැංකු තීරුව අනුව නිවැරදි ශේෂය විය යුත්තේ,

.....

35. 2023.03.31 දිනට අරුණගේ ව්‍යාපාරයේ පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම සමාන නොවිය. වෙනසට හේතු පහත පරිදි ගොනු කර ඇත.

- විදුලිය සඳහා ගෙවන ලද රු. 5,000 ක් රු. 500 ක් ලෙස දුරකථන වියදම් ගිණුම බැර කර ඇත. මුදල් පොතේ නිවැරදිව නිවැරදිව සටහන් කර ඇත.
- ණයගැතියන්ට දුන් වට්ටම් 4,000 ක් ලද වට්ටම් ගිණුමට බැර කර ඇත. පාලන ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත.

- ඉදිරියට ලද ගෙවල් කුලී ආදායම රු. 18,000 ක් 2020.04.01 දින පැවතුන ද, ගෙවල් කුලී ආදායම් ගිණුමේ ශේෂය ඉදිරියට ගෙනැවිත් නොමැත .
- ණයගැතියෙකු වන නදිරන්ගෙන් ලද රු. 37,000 ක මුදල රු. 43,000 ක් ලෙස ණයහිමියෙකු වන නදීගේ ගිණුමට හර කර ඇත.

ඉහත කී වැරදි නිවැරදි කළ පසු අවිනිශ්චිත ගිණුමේ බැර රු. 1,300 ක තවත් ශේෂයක් ඉතිරි වූණි නම් වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය කොපමණද ?

36. ව්‍යාපාරයකට අදාළව පහත තොරතුරු සපයා ඇත.

	2023.03.31 දිනට	2022.04.01 දිනට
ණයහිමියෝ	රු. 32,500	රු. 26,250
බඩු තොගය	රු. 20,000	රු. 22,500

වර්ෂය තුළ ණයහිමියන්ට ගෙවූ මුදල රු. 112,500 කි. මෙම ව්‍යාපාරය විකුණුම් මිල නියම කරන්නේ සෑම විටම විකුණුම් පිරිවැයට 20% ක ලාභ ආන්තිකයක් එකතු කිරීමෙනි. ඉහත තොරතුරු වලට අනුව 2020/2021 වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු විකුණුම් වටිනාකම කොපමණ ද?

37. රණබිම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වනුයේ යම් වත්කමක් මිලදී ගන්නා වර්ෂයේ මුළු වර්ෂයටම ක්ෂය අය කිරීම සහ ඉවත් කරන වර්ෂයේ ක්ෂය නොකිරීමත් ය. ව්‍යාපාරය 2021.04.01 දින මිලදී මිල දී ගන්නා ලද මෝටර් රථයක් 2023.10.01 දින රු. 300,000 කට විකුණන ලදී. මේ තුළින් රණබිම ව්‍යාපාරය ලාභයක් හෝ අලාභයක් නොලැබුවේ නම් සහ මෝටර් රථය වාර්ෂිකව 10%ක් ක්ෂය කරයි නම් මෝටර් රථය ගත් මිල කීයද?

38. ව්‍යාපාරයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන ණයගැති අගය රු. 153,125 කි. මෙම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වනුයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දිනට සිටින මුළු ණය ගැතියන්ගෙන් 87.5% ක් පමණක් සත්‍ය ණයගැතියන් වශයෙන් දැක්වීමයි. ව්‍යාපාරයේ අවසානයේ සිටි ණයගැතියන් (මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ) ප්‍රමාණයෙන් 60% ක් පමණක් ගිණුම් වර්ෂය ආරම්භයේ ණයගැති පාලන ගිණුම තුළ පෙන්වීය. ගිණුම් වර්ෂය තුළ ව්‍යාපාරයට අඩමාන ණය තුළින් මතුවන වියදම වනුයේ ,

39. LKAS 02 අනුව සාමාන්‍ය තොග සම්බන්ධයෙන් තොග ගණන් ගැනීමට අදාළ නීතිය කුමක්ද?

40. වත්කම් සහ වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනක ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමට පදනම් වන ගිණුම්කරණ සංකල්පය දක්වන්න.

41. ව්‍යාපාරයක 2023.03.31 දිනට ණයගැති පාලන ගිණුමෙහි ශේෂය පහත පරිදි ණයගැති ලෙජරයේ ශේෂ වල එකතුව සමඟ සන්සන්දනය කර ඇත.

විස්තරය	රු. 000
ණයගැති පාලන ගිණුමේ ශේෂය	8,000

එකතු කළා: විකුණුම් අඩුවෙන් සටහන් වීම
 අඩු කළා: විකුණුම් ආපසු එවුම් අඩුවෙන් සටහන් වීම
 ණයගැති ලෙජරය ට අනුව ශේෂය

800
 (300)
 8,500

ඉහත සන්සන්දනයට පෙර ණයගැති පාලන ගිණුමේ ශේෂය මත 10% ක් අඩමාන ණය සඳහා වෙන්කර ඇත. ඉහත සන්සන්දනයෙන් නොසලකා හරිමින් පිළියෙල කරන ලද කෙටුම්පත් ආදායම් ප්‍රකාශනය රු. 2,000,000 ක ලාභයක් වාර්තා කරන ලදී. ඉහත දෑ නිවැරදි කිරීමෙන් පසු වර්ෂයේ ලාභය කොපමණ ද?

42. සීමාසහිත තරිඳු පොදු සමාගමේ 2023.03.31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශයේ උධාතයන් පහත දැක්වේ.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	රු.	රු.
ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් (20,000)	-	600,000
සංචිත		
පොදු සංචිත	40,000	
රඳවාගත් ලාභ	30,000	
		70,000
මුළු සංචිත		670,000

2023.03.31 දින දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට රඳවාගත් ඉපයුම් උපරිම ලෙස යොදා ගනිමින් කොටසක් රු. 50 බැගින් ප්‍රසාද කොටස් 1,000 ක් නිකුත් කරන ලදී.

සංචිත ප්‍රාග්ධනික කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් දක්වන්න.

43. විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවන ලද භාණ්ඩ ඒවා නිකුත් කරන අවස්ථාවේදී ආදායම ලෙස හඳුනා නොගැනීමට හේතුව සඳහන් කරන්න.

44. මරිනා ඔයිල් සමාගමේ රු. 50,000 ක මුදල් ශේෂයක් වර්ෂය ආරම්භයේ දී පැවතුණි. එදිනට බැංකු ශේෂය රු. 450,000 ක් විය. බැංකුවෙන් කළ ගෙවීම් රු. 80,000 කි. වර්ෂය තුළ බැංකු ශේෂය රු. 300,000 කින් ඉහළ ගොස් ඇත. වර්ෂය තුළ මුදල් ලැබීම් රු. 500,000 ක් නම් වර්ෂය අග මුදල් ශේෂය කොපමණද? (සියලුම මුදල් ලැබීම් සිදුවන්නේ තෝට්ටු හා කාසි වලින් ව්‍යාපාරයෙන් මුදල් කවුන්ටරය වෙත ය. සියලුම ගෙවීම් බැංකු ගිණුම් තුළින් සිදු කරනු ලැබේ.)

45. පහත ප්‍රකාශ වල සත්‍යය අසත්‍යතාව දක්වන්න.

- A) සියලු මූල්‍ය ප්‍රකාශ උපචිත පදනම මත පිළියෙල කරයි.
- B) අසම්භාව්‍ය වත්කම් සාමාන්‍යයෙන් මූල්‍ය තත්ව ප්‍රකාශයේ පෙන්නුම් කරයි.

C) අඩමාන ණය සඳහා වෙන් කිරීම සිදු කරනුයේ ආරක්ෂණ සංකල්පයට අනුවයි.

D) විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යැවූ භාණ්ඩ ආදායම ලෙස හඳුනාගත යුත්තේ නියෝජිතයා වෙත යැවූ අවස්ථාවේදීය.

46. විරාජගේ ව්‍යාපාරය පොදු කාර්ය පිරිවැය සම්බන්ධව පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත.

	නිමැවුම 1	නිමැවුම 2
ඇස්තමේන්තුගත පොදු කාර්ය පිරිවැය	180,000	120,000
ඇස්තමේන්තුගත නිෂ්පාදන ශ්‍රම පිරිවැය	6,000	4,000
නිෂ්පාදන ඒකකයට අවශ්‍ය ශ්‍රම පිරිවැය	5	1.5

පොදු කාර්ය පිරිවැය ශ්‍රම පිරිවැය මත අන්තර්ග්‍රහණය කරයි.

නිමැවුම දෙපාර්තමේන්තුව සඳහා නිෂ්පාදන ඒකකයට අන්තර් ග්‍රහණය කළ යුතු පොදු කාර්ය පිරිවැය වෙන් වෙන්ව දක්වන්න.

නිමැවුම 1:

නිමැවුම 2:

47. ආයතනයක ශ්‍රම පිරිවැය පාලනය සම්බන්ධයෙන් යොදා ගන්නා පහත සඳහන් වාර්තා "රැකියා සම්පූර්ණ කාලය" හෝ "ක්‍රියාකාරී කාලය" වාර්තා කිරීම සඳහා ද යන්න (✓) ලකුණින් දක්වන්න

වාර්තාව .	රැකියා සම්පූර්ණ කාලය	ක්‍රියාකාරී කාලය
A. දෛනික කාල පත්‍රය.		
B. ඇඟිලි සලකුණු යන්ත්‍රය.		
C. අත්සන් ලේඛනය.		
D. කාර්ය තුණ්ඩුව.		

48. කර්මාන්තශාලාවක ශ්‍රමිකයන්ගේ වැඩ ප්‍රමාණය මැනීම සඳහාත් ඊට ගත කළ කාලය හඳුනාගැනීම සඳහාත් පවත්වාගෙන යන ශ්‍රම වාර්තා දෙකක් සඳහන් කරන්න.

I:

II:

49. නිෂ්පාදන ආයතනයක් භාවිත ආයතනය භාවිත කරන පහත ලියවිලි වලට අදාළව පහත වගුව සම්පූර්ණ කරන්න.

ලියවිල්ල	නිකුත් කරන අංශය	යොමු කරන අංශය
ගැණුම් අධියාවතා පත. (P.R.N)		
ගබඩා අධියාවතා පත. (M.R.N)		

50. පිරිවැය ලාභ පරිමාණ විශ්ලේෂණය අනුව පහත හිස් තැන්වල "අඩු වේ" , "වැඩි වේ" ලෙස සඳහන් කරන්න.

සමවෘත්තීය ලක්ෂය ආරක්ෂිත ආන්තිකය

I. ස්ථාවර පිරිවැය වැඩි වන විට.

II. විකුණුම් මිල අඩුවන විට.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය

ගිණුම්කරණය

33 S II

පැය තුනයි

අමතර කියවීමේ කාලය - මිනිත්තු (10) යි
Additional Reading Time - 10 minutes

විභාග අංකය :

අමතර කියවීමේ කාලය පුශ්ක පත්‍රය කියවා පුශ්ක තෝරා ගැනීමටත් පිලිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන පුශ්ක සංවිධානය කරගැනීමටත් යොදා ගන්න

වැඩසටහන් සම්පාදනය කල නොහැකි ඝනක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

උපදෙස්

- * පලමුවන හා දෙවන පුශ්කය ඇතුලුව පුශ්ක පහකට පමණක් පිලිතුරු සපයන්න.
- * සෑම පුශ්කයකට ම පිලිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- * අදාල පෙරවැඩ, පිලිතුරු පත්‍රය සමග අමුණන්න.
- * මෙම පුශ්ක පත්‍රයට ලකුණු **200** ක් හිමි වේ.

01. සීමිත යශෝදා ව්‍යාපාරයේ 2023.03.31 දිනට පහත තොරතුරු ලබා දී ඇත. (VAT Registered නොවූ ආයතනයකි.)

ශේෂ පිරික්සුම

	(රු.000)	(රු.000)
දේපල පිරියත උපකරණ	2,900	
සමුච්චිත ක්ෂය වෙන් කිරීම		380
ප්‍රකාශකල ප්‍රාග්ධනය		
- සාමාන්‍ය කොටස් (500,000)		8,000
රඳවාගත් ලාභ (2022.04.01)		3,500
පොදු සංචිතය (2022.04.01)		1,100
ණයගැතියෝ / ණය හිමියෝ	2,300	700
තාවකාලික වත්කම් ගිණුම	225	
ආරම්භක තොගය	900	
විකුණුම්		7,300
ගැණුම්	4,100	
10 % ස්ථාවර තැන්පත්	825	
පරිපාලන වියදම්	525	
බෙදාහැරීමේ වියදම්	178	
ණය පොලී	125	
10% ණයකර		1,500
10% කෙටිකාලීන ආයෝජන - 2022.10.01	11,000	
ආයෝජන පොලී ආදායම්		78
මුදල්	585	
EPF / ETF		1,080
කොටස් නිකුතු ගිණුම		125
ආදායම් බදු ගෙවීම (2022/23)	100	
	23,763	23,763

පහත සඳහන් අතිරේක තොරතුරු ඔබට සපයා ඇත.

I. ව්‍යාපාරයේ තොග සම්බන්ධව පහත තොරතුරු අනාවරණය විය.

2023.03.31 ට අවසන් තොගයේ පැවති පිරිවැය 40,000 ක් වටිනා තොගයක් අවපැහැ ගැන්වීම හේතුවෙන් නැවත වර්ණ ගැන්වීමට රු. 10,500 ක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. වර්ණ ගැන්වීමෙන් පසු මෙම තොගය රු. 50,000 කට විකිණිය හැකි වේ. මේ තොගය හැරුණු විට පිරිවැය රු. 200,000 ක් වූ තොගයක් ව්‍යාපාරයේ පැවතී.

II. 2022.04.01 දින ව්‍යාපාරය කල්බදු ආයතනයක් සමඟ එක්ව විශේෂිත නිශ්පාදන යන්ත්‍රයක් ආනයනය කරනු ලැබීය. එම ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.

- සියලුම අමතර ආනයන වියදම් ආයතනය දැරිය යුතුවේ.
- යන්ත්‍රයේ ගැණුම් මිලෙන් 80% ක් කල්බදු ආයතනය මූල්‍යනය කල යුතු වේ
- කල්බදු කාල සීමාව අවුරුදු 05 කි. (සමාන වාරික සහිත)
- යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 04 කි.

(යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය වර්ෂ 04 වුවද මූල්‍ය ආයතනය සමඟ පවතින දීර්ඝකාලීන සම්බන්ධතාවය නිසා කල්බදු පහසුකම වර්ෂ 05 ට ලබා ගැනීමට හැකියාව ලැබුණි.)

යන්ත්‍රයේ ගැණුම් මිල රු. 500,000 ක් වූ අතර අමතර ආනයන වියදම් පහත පරිදි වේ.

නැව් ගාස්තු	30,000
පැටවුම් ගාස්තු	20,000
VAT බදු	50,000
සවිකිරීමේ වියදම්	25,000

2023.03.31 වන විට කිසිම කල්බදු වාරිකයක් ගෙවා නොමැති අතර කල්බදු පොලිය පහත පරිදි විය. වාරිකයක වටිනාකම රු. 100,000 කි.

2022/23	30,000
2023/24	25,000
2024/25	20,000

ආයතනය මෙම ගනුදෙනුවට සම්බන්ධව ගෙවූ සියලුම මුදල් තාවකාලික වත්කම් ගිණුමට හර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නැත. යන්ත්‍රයේ සුන්බුන් අගය රු. 25,000 කි.

III. ආයතනයේ සේවකයෙකු ආයතනයට විරුද්ධව රු. 100,000 ක වන්දි ඉල්ලා නඩු පවරා ඇත. ආයතනයේ නීතිඥයන්ට අනුව මෙම වන්දි මුදල පිලිබඳ නිශ්චිත තීරණයක් ලබා දිය නොහැකි බව පවසන ලදී. නමුදු අතීතයේ සිදු වූ මෙවැනි සියලුම නඩු සේවකයා ජයග්‍රහණය කර ඇති අතර සියලුම නඩු වලදී ඉල්ලු වන්දියෙන් 90% ක් ලබා දීමට ආයතනයට සිදු වී ඇත.

IV. මෙම වර්ෂය තුළ දී කරනු ලැබූ විශේෂිත විගණනයක දී වර්ෂයේ ආරම්භක තොග රු. 20,000 කින් අධිගණනය වී ඇති බව අනාවරණය විය.

V. විශේෂිත විගණනයෙන් අනාවරණය කරනු ලැබූ නිගමන මත 2022/23 වර්ෂයේ සිට දේපල පිරිසිදු උපකරණ භීතවන ශේෂ ක්‍රමයට ක්ෂය ප්‍රතිපත්තිය මාරු කරන ලදී. භීතවන ශේෂ ක්‍රමයට අනුව නව ක්ෂය අනුපාතය 10% කි. විගණනයට පෙර 10% අනුපාතය යටතේ සරල මාර්ග ක්‍රමය යොදාගන්නා ලදී.

2022.04.01 දිනට පැවති දේ.පි.උ. සාරාංශය (සරල මාර්ග ක්ෂය ක්‍රමය අනුව)

	පිරිවැය	සමුච්චිත ක්ෂය
ඉඩම්	1,000,000	
ගොඩනැගිලි	500,000	100,000
මෝටර් රථ	600,000	120,000
ලී බඩු	800,000	160,000

මෙම සියලුම දේපල පිරිසිදු උපකරණ 2020.04.01 දින මිල දී ගෙන ඇත.

- VI. ව්‍යාපාරයට හිමිව තිබූ ඉඩමේ විශාල ගිලාබැසීමක් නිසා එහි වටිනාකම 30% කින් පමණ අඩු වී ඇති බව ස්වාධීන තක්සේරුකරුවෙකු විසින් නිගමනය කර ඇත.
- VII. 2022/23 වර්ෂය තුළ දී සමාගම නව කොටස් 100,000 ක් රු. 20 බැගින් නිකුත් කර ඇත. කොටස් 106,250 කට අයදුම්පත් ලැබුණු අතර කොටස් 100,000 ක් පමණ නිකුත් කර ඉතුරු අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලදී. ප්‍රතික්ෂේපිත අයදුම්පත් වල මුදල් අයදුම්කරුවන්ට තවම ගෙවා නැති අතර එය කොටස් නිකුතු ගිණුමේ සටහන් කර ඇත. නිකුත් කරන ලද කොටස් නිවැරදිව ගිණුම්ගත කර ඇත.
- VIII. ආයතයේ ආධුනික ගිණුම් සහයක විසින් ගැණුම් මත වූ VAT රු. 127,000 ක් ගැණුම් ලෙස සලකා ගිණුම්ගත කර ඇත. (ආයතනය VAT Registered නොවූ ආයතනයකි.)
- IX. 2023.03.31 දිනට පැවති 25,000 ක තොග 2023.04.15 දින පැවති අවුරුදු උළෙලකදී පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇත. මෙම සොරකම පිලිබඳ කිසිදු හෝඬුවාවක් සොයා ගැනීමට කළමනාකරණය අපොහොසත් වී ඇත.
- X. 2022/23 ගිණුම් වර්ෂයේ සිට සියලුම විකුණුම් සඳහා වගකීම් සහතිකයක් නිකුත් කරන ලදී. ආයතනයේ නිශ්පාදන ඉංජිනේරුවරයා විසින් විකුණු ලැබූ භාණ්ඩ වලින් 10% ක ප්‍රමාණයක් දෝෂ සහිත විය හැකි බවත් එම භාණ්ඩ අලුත්වැඩියා කිරීමට රු. 500 ක මුදලක් එක භාණ්ඩයක් සඳහා වැය වෙතැයි විශ්වාසදායකව ඇස්තමේන්තු කරන ලදී. එක් භාණ්ඩයක විකුණුම් මිල රු. 2,000 කි.
- XI. අධ්‍යක්ෂ මණ්ඩලය පහත තීරණ වලට එළඹෙන ලදී.
 - පොදු සංචිතයට රු. 25,000 ක් මාරු කිරීමට
 - සාමාන්‍ය කොටස් හිමියන්ට රු. 10 ක ලාභාංශයක් ගෙවීමට.
- XII. සමාගමේ ආදායම් බදු අනුපාතය 25% කි.

අවශ්‍ය දෑ

LKAS 01 ප්‍රමිතයට අනුව අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සි/ස යශෝදා පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන,(සටහන් ද ඇතුළුව)

1. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
2. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය
3. 2023.03.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය

02. (අ)ලී පැන්සල් පෙට්ටි නිපදවන හොරණ ටීම්බර් ප්‍රොඩක්ට් කර්මාන්තයතනය එම ආයතනයට අදාළ නිෂ්පාදන පිරිවැය තොරතුරු පහත පරිදි ඉදිරිපත් කර ඇත.

වත්කම්	2024.01.01 (රු ,000)	2024.03.31 (රු,000)
යන්ත්‍ර සහ උපකරණ	200,000	180,000
ලී තොග	17,600	22,000
මුදල් ගෙවීම්		
ලී මිලට ගැනීම	132,000	
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (ක්ෂය හැර)	31,600	

- පැන්සල් පෙට්ටියක් නිෂ්පාදනය සඳහා වර්ග අඩි 1/10 ක් ලී අවශ්‍ය වේ. කාර්තුව මුල දී රු 400 බැගින් මිල දී ගත් වර්ග අඩි 50ක ලී තිබූ අතර කාර්තුව තුළ ලී වර්ග අඩියක් මිලට ගෙන ඇත්තේ රු 440 බැගිනි.
- ව්‍යාපාරයෙන් අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ නිකුත් කරනු ලබන්නේ පෙර ඇතුළු පෙර පිට (FIFO) ක්‍රමයට වේ.
- එක් පෙට්ටියක් නිම කිරීම සඳහා සේවකයෙකුට රු 80 ක් ගෙවනු ලැබේ.
- කාර්තුව තුළ යන්ත්‍ර සහ උපකරණ මිලදී ගැනීමක් හෝ විකිණීමක් සිදු කර නැත.

- පැන්සල් පෙට්ටියක මිල නියම කරනුයේ එහි විකුණුම් මිල මත 25% ක ලාභාන්තිකයක් මතය

අවශ්‍ය වන්නේ,

- ලී පැන්සල් පෙට්ටියක මුළු නිෂ්පාදන පිරිවැය
- 2024.03.31 දිනෙන් අවසන් කාර්තුව සඳහා පැන්සල් පෙට්ටි විකුණුම් ආදායම(නිෂ්පාදනය කරන ලද සියලුම පැන්සල් පෙට්ටි අලෙවි කරන ලදී)

(ආ) සීමිත පවර පොදු සමාගම විශේෂ වර්ගයක මැටි මල් පෝච්චි වර්ගයක් හා මංගල කේක් ඇසුරුම් නිෂ්පාදනය කරයි. එහි A හා B යනුවෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් ද ඒවාට සේවා සපයන නඩත්තු අංශයක් ද ඇත. අදාළ අනෙකුත් තොරතුරු පහත පරිදි වේ.

- ප්‍රාථමික පිරිවැය රු. 15,000,000 කි. කේක් ඇසුරුමකට මෙන් දෙගුණයක් මල් පෝච්චියක් සඳහා ප්‍රාථමික පිරිවැය අදාළ වේ. අපේක්ෂිත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මල් පෝච්චි 25,000 ක් හා කේක් ඇසුරුම් 20,000 කි.
- අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පහත පරිදි වේ.

(රු. 000)

අයිතමය	එකතුව	A දෙපාර්තමේන්තුව	B දෙපාර්තමේන්තුව	නඩත්තු අංශය
වක්‍ර වේතන	3,000	1,000	1,200	800
යන්ත්‍ර ක්ෂය	700			
විදුලි ගාස්තු	1,200			
සේවක ආහාර වියදම	600	200	300	100
රක්ෂණ ගාස්තු (සේවක)	400			

III. අනෙකුත් තොරතුරු පහත පරිදි වේ

	A දෙපාර්තමේන්තුව	B දෙපාර්තමේන්තුව	නඩත්තු අංශය
බිම් ප්‍රමාණය (වර්ග මීටර්)	10,000	20,000	10,000
කිලෝ වොට් පැය	30,000	20,000	10,000
යන්ත්‍ර පිරිවැය (රු. 000)	4,000	3,000	-
යන්ත්‍ර පැය	30,000	20,000	-
ශ්‍රම පැය	15,000	25,000	-
නඩත්තු පැය	5,000	5,000	
ගත කල පැය - මල් පෝච්චියක් සඳහා	1	2	
කේක් ඇසුරුමක් සඳහා	2	1	

IV. අයවැයගත නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය පහත දැක්වේ.

	මල් පෝච්චිය (රු.)	කේක් ඇසුරුම (රු.)
විවලා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	50	75
ස්ථාවර නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	225,000	380,000

- පොදු කාර්ය පිරිවැය අන්තර්ගතය සඳහා A යන්ත්‍ර පැය ද, B දෙපාර්තමේන්තුව ශ්‍රම පැය ද යොදා ගන්නා අතර නඩත්තු අංශයේ පොදු කාර්ය පිරිවැය නඩත්තු පැය මත නැවත විභාජනය කෙරේ.
- මල් පෝච්චියක් සඳහා ඒකක නිෂ්පාදන පිරිවැය මත 25% ක් ලෙස ද, කේක් ඇසුරුමක් සඳහා මුළු පිරිවැය මත 25% ක් ලෙසද විකුණුම් මිල නියම කරනු ලැබේ.

අවශ්‍ය වන්නේ,

- විභජන පදනම් නම් කරමින් නැවත විභාජනය ද ඇතුළුව පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- A හා B දෙපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය අන්තර්ගතය අනුපාත

3. මල් පෝච්චියක සහ කේක් ඇසුරුමක විකුණුම් මිල වෙන වෙනම ගණනය කිරීම

03. (අ) දෙවිමිනිගේ ව්‍යාපාරයේ 2023.04.01 දිනට ශේෂ සහ 2023.04.30 දිනෙන් අවසන් මාසය සඳහා ගනුදෙනු පහත දැක්වේ.

ශේෂ	රු. 000
ජංගම නොවන වත්කම්	6,000
ජංගම වත්කම්	2,000
ජංගම වගකීම්	1,000
හිමිකම්	7,000

- ව්‍යාපාරය VAT සඳහා ලියාපදිංචි වී ඇති අතර VAT අනුපාතය 10% කි. භාණ්ඩ ගැනුම් සහ විකුණුම් සඳහා VAT ඇතුළත් කළ යුතු වේ.

ගනුදෙනු

- විකුණුම් රු. 500,000 කි. මෙයින් 40% ක් ණයට විකුණුම් වේ. (පිරිවැය මත 25% දළ ලාභයක් තබාගෙන ව්‍යාපාරය භාණ්ඩ විකුණයි.)
- ඉහත ණයට විකුණුම් භාණ්ඩවලින් 1/4 ක් ආපසු එව්වා.
- 2021 මාර්තු මාසයේ විදුලි බිල්පත රු. 35,000 කි. එය 2023 අප්‍රේල් මාසයේදී ගෙවීය. අප්‍රේල් මාසයේ විදුලි බිල්පත රු. 30,000 ක් වන අතර එය ලැබී තිබුණේ 2023 මැයි මාසයේදීය.
- වෙළඳ ගෙවිය යුතු දෑ රු. 200,000 ක් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් පියවීමේ දී ලද වට්ටම 5% කි.
- කොමිස් ආදායම් රු. 50,000 ක් ලැබුණි.
- වෙළඳ ලැබිය යුතු දෑ සඳහා රු. 80,000 ක වෙක්පතක් ලද අතර දුන් වට්ටම රු. 20,000 කි.
- රු. 300,000 ක ලකුණු කළ මිල සහිත භාණ්ඩ අත්පිට මුදලට ගැනීමේදී ලද වෙළෙඳ වට්ටම 1% කි.
- අයිතිකරු රු. 10,000 ක් සිය පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගත්තා.
- භාණ්ඩ ගෙන ඒමේ කුලී රු. 18,000 ක් ගෙව්වා.
- ජංගම නොවන වත්කම් සඳහා වාර්ෂික ක්ෂය රු. 600,000 කි.

අවශ්‍ය වන්නේ

- ඉහත ව්‍යාපාරයේ අංක 01 සිට 10 දක්වා ගනුදෙනු ධන සෘණ ලකුණු සහිතව වටිනාකම් සමග පහත ආකාරයේ වගුවක් මගින් ගිණුම්කරණ සමීකරණයට ආදේශ කිරීම.

ගනුදෙනු අංකය	ජංගම නොවන වත්කම්	ජංගම වත්කම්	ජංගම වගකීම්	රඳවාගත් ඉපයුම්	ප්‍රාග්ධනය

- 2023 අප්‍රේල් මාසය සඳහා මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නල
- 2023 අප්‍රේල් මාසය සඳහා මුදල් ගිණුම (2023.04.01) මුදල් ශේෂය රු. 250,000 කි
- ශුද්ධ වත්කම් පදනම මත 2023 අප්‍රේල් මාසය සඳහා ලාභය හෝ අලාභය ගණනය කිරීම

(ආ) 2023.03.31 දිනට ණයහිමි පාලන ගිණුමේ ශේෂය රු 216,500 කි. ණයහිමි ලෙජරයන්ගේ ශේෂයන්ට (ශේෂ ලැයිස්තුවේ එකතුව) සමාන නොවීය. ඊට බලපෑ හේතූන් පහත දැක්වේ.

- ණයහිමියකු වන ලසිතගෙන් ලද වට්ටම රු. 1,000 ණයහිමි පාලන ගිණුමේ නිවැරදිව සටහන් වුවද ලසිතගේ ගිණුමට පිටපත් වී නැත.
- විජිතට යැවූ රු. 2,000 ක හර පත්‍රයේ වටිනාකම ණයහිමි පාලන ගිණුමෙන් මගහැරීම.
- රු. 5,000 ක ණයහිමියන්ට ගෙවීම් ණයගැති පාලන ගිණුමේ වැරදි පැත්තේ සටහන් කළ ද ණයහිමි පෞද්ගලික ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත.

IV. ණයහිමියන්ට නිකුත් කල රු. 20,000 ක වෙක්පතක් ණයහිමි පාලන ගිණුමේ නිවැරදිව සටහන් කල අතර, පුද්ගලික ගිණුමේ වැරදි පැත්තේ සටහන් කර ඇත.

V. රු. 31,200 ක ණයට ගැනුම් වටිනාකම ණයහිමි පාලන ගිණුමේ සටහන් කර ඇත්තේ රු. 32,100 ක් ලෙසය.

අවශ්‍ය වන්නේ,

1. සංශෝධිත ණයහිමි පාලන ගිණුම
2. ණයහිමි ශේෂ ලැයිස්තුවට අනුව ශේෂය

04. (අ) අමීන්, රවීන් හා කවීන් පිළිවෙලින් 3:2:1 අනුපාතයට ලාභලාභ බෙදා ගන්නා හවුල්කරුවන්ය. හවුල් ගිවිසුමට අනුව,

- අමීන්ට රවීන්ට හා කවීන්ට පිළිවෙලින් රු. 15,000, රු. 12,000 හා රු. 10,000 බැගින් මාසික වෙනත හිමිය.
- සෑම හවුල්කරුවකුටම ආරම්භක ප්‍රාග්ධන ශේෂයන්ට 4% ක පොළියක් හිමිය.
- හවුල්කරුවන් ව්‍යාපාරයට සපයන ණය සඳහා මෙන්ම, ව්‍යාපාරය හවුල්කරුවන්ට සපයන ණය සඳහා ද වාර්ෂිකව 8% පොළී හිමිය.
- රවීන්ට අයත් ගොඩනැගිල්ලක් ව්‍යාපාරයේ කොටසක් ලෙස පවත්වාගෙන යන අතර වාර්ෂික ගොඩනැගිලි කුලියෙන් අඩක් තවම ගෙවා නැත.
- 2022.04.01 දින රවීන් විශ්‍රාම යන අතර එදිනට ගණනය කල මුළු කීර්තිනාමය රු. 180,000 කි. කීර්තිනාමය සම්බන්ධ සියලු ගැලපීම් ප්‍රාග්ධන ගිණුම් තුළ කල යුතුය. පසුව අමීන් හා කවීන් සම සමව ලාභ බෙදා ගන්නා ලදී.
- රවීන් ඉවත්වීමේදී ව්‍යාපාරය සතු පාපැදිය රු. 38,000 කට තක්සේරු කර ඔහුට පැවරිය. තවදුරටත් රවීන්ට හිමි මුදල් ණය ගිණුමකට මාරු කිරීමටත් ඒ සඳහා වර්ෂයකට රු. 15,000 ක් පොළිය ලෙස ගෙවීමටත් එකඟ විය.

2023.03.31 දිනට ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම රු. 000

ප්‍රාග්ධන ගිණුම් - අමීන්		600
රවීන්		400
කවීන්		200
ජංගම ගිණුම් - අමීන්	100	
රවීන්		200
කවීන්		150
6% බැංකු ණය		100
2023.03.31 දිනට තොගය	60	
බෙදාහැරීමේ වියදම්	68	
පරිපාලන වියදම්	55	
දුන් වට්ටම්	34	
ලද වට්ටම්		40
දේපල පිරියත උපකරණ ශුද්ධ	1,444	
10% ආයෝජන	100	
වෙළඳ ලැබිය යුතු දෑ	60	
වෙළඳ ගෙවිය යුතු දෑ		40
ගොඩනැගිලි කුලී	120	
බැංකු ණය පොළී	2	
ණය ගිණුම අමීන් (2024 මැයි සිට වාරික වශයෙන් ගෙවිය යුතුය)	100	
ඉදිරියට ගෙවූ රක්ෂණ - 2022.04.01	8	
ගෙවූ රක්ෂණ ගාස්තු	24	
ප්‍රචාරණ	30	
අඩමාණ ණය වෙන් කිරීම		4
ශුද්ධ වෙනත	180	

මුදල්	65	
බැංකු ශේෂය	437	
වගකීම් සහතික සඳහා වෙන් කිරීම		30
දළ ලාභය		1,123
	2,887	2,887

අතිරේක තොරතුරු

- I. 2023.03.31 දිනට තොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු. 54,000 කි.
- II. 2023.03.31 දිනට උපචිත රක්ෂණ ගාස්තු රු. 2,000 කි.
- III. වගකීම් සහතික සඳහා වෙන් කිරීම රු. 50,000 ක් විය යුතු බවට එකඟ වී ඇත.
- IV. අඩමාණ ණය වෙන්කිරීම ණයගැතියන්ගෙන් 5% ක් විය යුතු බවට එකඟ වී ඇත.
- V. දේපල පිරියත හා උපකරණ පිරිවැය මත 5% ක් ක්ෂය කරන්න.
- VI. සේවක අර්ථ අර්ථසාධක අරමුදලට සේවක දායකය 10% කි. සේව්‍ය දායකය 15% කි. භාරකාර අරමුදලට 3% කි.
- VII. 2022.04.01 දිනට දේපල පිරියත අගයන් මෙසේය,

රු. 000

	පිරිවැය (රු.)	සමුච්චිත ක්ෂය (රු.)
ඉඩම්	800	-
ගොඩනැගිලි	400	80
මෝටර් රථ	300	60
පා පැදිය	60	16
ලීබඩු	100	60
	1,660	216

ඉහත තොරතුරු ඇසුරින් නව හවුල් ව්‍යාපාරයේ 2023.03.31 න් අවසන් වර්ෂයට,

- 1. ආදායම් ප්‍රකාශය
- 2. හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්
- 3. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්

(ආ) සීමිත දසුන් පොදු සමාගම A නමැති භාණ්ඩයක් නිෂ්පාදනය කරයි. ඒ සඳහා P හා Q යනුවෙන් අමුද්‍රව්‍ය දෙකක් භාවිත කරයි. පහත තොරතුරු P හා Q යන අමුද්‍රව්‍යයන්ට අදාළ වේ.

	P	Q
සතියක උපරිම භාවිත ඒකක	15,000	19,000
සතියක සාමාන්‍ය භාවිතය ඒකක	14,000	18,000
යළි ඇණවුම් ප්‍රමාණය (EOQ) ඒකක	60,000	80,000
උපරිම පොරොන්දු කාලය සති	6	5
සාමාන්‍ය පොරොන්දු කාලය සති	5	4

අවශ්‍ය වන්නේ,

ඉහත P හා Q අමුද්‍රව්‍යයන්ට අදාළ පහත දෑ,

- 1. යළි ඇණවුම් මට්ටම
- 2. උපරිම තොග මට්ටම
- 3. අවම තොග මට්ටම
- 4. සාමාන්‍ය තොග මට්ටම

05. (අ) සි/ස මලිෂ පොදු සමාගමට අදාළව පහත දැක්වෙන තොරතුරු ඉදිරිපත් කරයි.
හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය (රු. 000)

	සාමාන්‍ය කොටස්	ප්‍රත්‍යාගණන සංචිත	පොදු සංචිත	රඳවාගත් ලාභ	එකතුව
2022.04.01 ශේෂය	11,750	2,300	1,500	2,500	18,050
කොටස් නිකුත් කිරීම	1,500				1,500
ප්‍රසාද කොටස් නිකුතුව	500	(500)			
මුළු විස්තීර්ණ ආදායම		2,000		1,200	3,200
පොදු සංචිතයට මාරු කිරීම			1,500	(1,500)	
ගෙවූ ලාභාංශ				(650)	(650)
2023.03.31 ශේෂය	13,750	3,800	3,000	1,550	22,100

(රු. 000)

දේපල පිරිසිදු හා උපකරණ	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	උපකරණ	එකතුව
2022.04.01 ශේෂය	6,000	4,000	7,000	3,000	20,000
ඉඩම් ප්‍රත්‍යාගණනය	2,000				2,000
ඉවත් කිරීම්			(3,000)		(3,000)
අත්පත් කර ගැනීම			5,000	1,000	6,000
අවසාන ශේෂයන්	8,000	4,000	9,000	4,000	25,000
සමුච්චිත ක්ෂය					
2022.04.01 ශේෂය		1,200	2,100	600	3,900
වර්ෂයේ ක්ෂය		200	1,000	200	1,400
ඉවත් කළ ක්ෂය			(1,500)		(1,500)
2023.03.31 ශේෂය		1,400	1,600	800	3,800

අනෙකුත් වත්කම් හා වගකීම් (රු. 000)

	2023.03.31	2022.03.31
තොගය	400	600
වෙළඳ ලැබිය යුතු දෑ	2,000	1,500
මුදල් හා බැංකු ශේෂය	400	1,900
තෛයී මාසික භාණ්ඩාගාර බිල්පත්	300	200
ඉල්ලුම් තැන්පතු	2,100	1,600
ගෙවිය යුතු පොලී	200	150
උපචිත මෙහෙයුම් වියදම්	400	200
ගෙවිය යුතු බදු	300	200
වෙළඳ ගෙවිය යුතු දෑ	900	500
සේවක හා පාරිතෝෂිත වෙන් කිරීම	500	300
10% ණයකර	2,000	1,500

ආදායම් ප්‍රකාශයෙන් උපුටාගත් තොරතුරු

(රු. 000)

විකුණුම්	7,500
දළ ලාභය	2,000
වෙනත් ආදායම්	1,200
මෙහෙයුම් වියදම් (ක්ෂය ඇතුළුව)	2,200
පොලී වියදම්	200
සේවක පාරිතෝෂිත වියදම	300
වර්ෂයේ බදු	300

අතිරේක තොරතුරු

- I. වෙනත් ආදායම් වලින් නියෝජනය වන්නේ මෝටර් රථ විකිණීමෙන් ඇතිවූ ලාභය වේ.
- II. වර්ෂය තුළ සේවක පාරිතෝෂික සඳහා රු. 300,000 ක වෙන් කිරීමක් සිදුකර ඇත.
- III. සියලු ගැනුම් හා විකුණුම් ණය පදනම මත සිදු සිදු කරනු ලැබේ.

අවශ්‍ය වන්නේ

- 1. ගිණුම්කරණ ප්‍රමිත 7 ට අනුව මෙහෙයුම් කටයුතු සෘජු ආකාරයට පෙන්වමින් 2023.03.31 න් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කරන්න.

(ආ) ඕනෑම එන්ටර්ප්‍රයිසස් හි 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ ගිණුම් වාර්තාවලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ.

	(රු. 000)
විකුණුම් - අත්පිට	10,800
- ණයට	5,200
දළ ලාභය විකුණුම් පිරිවැයෙන් 25%	
මෙහෙයුම් වියදම්	1,600
කාලච්ඡේදයේ ලාභය	1,400
ආදායදම් බදු	600
ජංගම නොවන වත්කම්	1,400
ජංගම වත්කම්	600
ආරම්භක තොගය	280
අවසාන තොගය	320
ජංගම වගකීම්	300
රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	1,400
පොදු සංචිතය	120
රඳවාගත් ඉපයීම්	100
ප්‍රකාශිත ලාභාංශ	20
කොටසක වෙළඳ මිල රු. 20කි.	

ඉහත තොරතුරු ආශ්‍රයෙන් පහත දෑ ගණනය කරන්න

- 1. ක්ෂණික අනුපාතය
- 2. තොග පිරිවැටුම් අනුපාතය
- 3. ජංගම අනුපාතය
- 4. කොටසක ඉපැයුම් අනුපාතය
- 5. කොටසක ලාභාංශය

06. (අ) සීමිත වියානා පොදු සමාගම වෙළඳපොළ මිල රු. 3,000,000 වූ යන්ත්‍රයක් අත්පත්කර ගැනීමට සැලසුම් කරමින් සිටී. යන්ත්‍රයේ සුන්ඛ්‍යන් අගය හා ඵලදායී ජීවකාලය පිළිවෙලින් රු. 600,000 ක් හා අවු. 04 වේ.

අනෙකුත් තොරතුරු,

- I. යන්ත්‍රයේ සවිකිරීම් හා වැඩබිම් සකස් කිරීමේ ගාස්තු රු. 1,000,000 කි.
- II. ආරම්භයේ අවශ්‍ය අමතර කාරක ප්‍රාග්ධනය රු. 500,000 කි. මෙය ව්‍යාපෘතිය අවසානයේ ආවරණය කරගත හැකිය.
- III. නව යන්ත්‍රය මිලදී ගැනීමේ දී ව්‍යාපාරයේ පවතින ධාරණ අගය රු. 500,000 වූ යන්ත්‍රය රු. 400,000 අලෙවි කළ හැකිය.
- IV. ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% කි.

නව යන්ත්‍රය මිලදී ගැනීම මගින් අපේක්ෂිත මෙහෙයුම් ආදායම් හා වියදමේ වෙනස්වීම හා වට්ටම් සාධක පහත පරිදි වේ.

වර්ෂය	මෙහෙයුම් ආදායමේ වැඩිවීම (රු. 000)	මෙහෙයුම් වියදම් වැඩිවීම (ක්ෂය හැර) (රු.000)	10% ප්‍රතිලාභ අනුපාතය යටතේ වට්ටම් සාධක
1	2,500	500	0.9
2	2,000	400	0.8
3	2,000	500	0.7
4	900	200	0.6

අවශ්‍ය වන්නේ,

- 0 සට 4 දක්වා වසර වල මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇතුළත් ලේඛනය
- ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය
- ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය හා ඒ මත නිර්දේශය

(ආ) සිංහ තරු ක්‍රීඩා සමාජය විසින් දින 10 තුළ පැවත්වීමට අපේක්ෂිත ක්‍රීඩා තරඟාවලියකට අදාළව පහත තොරතුරු සපයා ඇත.

අපේක්ෂිත කණ්ඩායම් ගණන 50 වන අතර එම කණ්ඩායම් ගණන මත පදනම්ව අපේක්ෂිත දින 10 කට පහත ගණනය කිරීම් කර ඇත.

	රු. 000
කණ්ඩායම් මත අයකරන ගාස්තු	5,000
ක්‍රීඩා පිටි කුලිය	200
විනිසුරු දීමනා	100
තරඟාවලියේ ප්‍රචාරණ පිරිවැය	150
කණ්ඩායම් මත ලබා දෙන ආහාරපාන පිරිවැය	1,100
තරඟාවලියේ වීරයා කුසලානය හා ත්‍යාගය	200
ශුරතා කුසලානය හා ත්‍යාගය	800
අනුශුරතා කුසලානය හා ත්‍යාගය	400
ක්‍රීඩා පිටි පිරිසිදු කිරීම් හා නඩත්තු ගාස්තු	40
සහභාගීත්ව මත ලබාදෙන කුසලතා ත්‍යාග	1,000
සහභාගීත්ව මත ලබාදෙන ක්‍රිකට් පිත්ත හා පන්දුව	400
අනෙකුත් සාමාන්‍ය වියදම්	110

අවශ්‍ය වන්නේ,

- තරඟාවලියේ අපේක්ෂිත ස්ථාවර පිරිවැය හා ඒකක දායකය වෙන වෙනම
- ලාභ පාඩු නොමැතිව තරඟාවලිය පැවැත්වීමට සහභාගි විය යුතු කණ්ඩායම් ගණන
- අපේක්ෂිත කණ්ඩායම් ගණන සහභාගි වන්නේ නම් අතිරික්තය
- සහභාගි වන කණ්ඩායම් ගණන 25 නම් ලාභ පාඩු නොලැබීමට එක් කණ්ඩායමකින් අයකළ යුතු ගාස්තුව
- සංවිධානය ක්‍රීඩා සමාජය විසින් කණ්ඩායම් පහක් යොදවන්නේ නම් හා එම කණ්ඩායම් වලින් ගාස්තු අය නොකරන්නේ නම් සමච්ඡේදනය වීමට බාහිරින් සහභාගි විය යුතු කණ්ඩායම් ගණන

ආදර්ශ පිලිතුරු II පත්‍රය

සීමිත යශෝධා පොදු සමාගමේ

2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (රු.000)

විකුණුම්	7,300
විකුණුම් පිරිවැය	(4,740)
දළ ලාභය	2,560
වෙනත් ආදායම්	632.5
ආයතනික හා පරිපාලන	(779)
විකුණුම් හා බෙදාහැරීම්	(408.5)
මූල්‍ය වියදම්	(180)
වෙනත් වියදම්	(380.5)
බදු පෙර ලාභය	1,444.5
ආදායම් බදු	(361)
බදු පසු ලාභය	1,083.5
වෙනත් විස්තීර්ණ ආදායම්	
මුළු විස්තීර්ණ ආදායම	1,083.5

සීමිත යශෝධා පොදු සමාගමේ

2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

	සා.කො.	ප්‍රත්‍යාගණන සංචිතය	පොදු සංචිතය	රඳවාගත් ලාභ
ඉ/ගෙ පසුගිය වර්ෂ වැරදි	6,000		1,100	3,500 (20)
ඉ/ගෙ කොටස් නිකුත්ව වර්ෂයේ ලාභය පොදු සංචිතයට	6,000 2,000	-	1,100	3,480 1,083.5 (25)
	7,000	-	1,125	4,538.5

සටහන 01

ආරම්භක තොගය	900
ගැණුම්	4,100
අවසන් තොගය	<u>(240)</u>

සටහන 02

පිරිවැය	625,000
ක්ෂය	(150,000)
	<u>475,000</u>

යශෝධා
සමාගමේ

01

ප්‍රකාශනය

ජංගම නොවන වත්කම්		
දේපළ පිරිසිදු උපකරණ	2,068	
භාවිත අයිතිය ඇති වත්කම්	475	
10% ස්ථාවර තැන්පතු	825	3,368
ජංගම වත්කම්		
අවසන් තොගය	239.5	
ණයගැනියෝ	2,300	
ලැ/යු ස්ථාවර තැන්පතු පොලී	82.5	
11% කෙටිකාලීන ආයෝජන	11,000	
ලැ/යු කෙටිකාලීන ආයෝජන පොලී	472	
මුදල්	585	14,679
		18,047
ප්‍රාග්ධනය හා වගකීම්		
සා.කො.	8,000	
පොදු සංචිතය	1,125	
රඳවාගත් ලාභ	4,538.5	13,663.5
ජංගම නොවන වගකීම්		
කල් බදු ණයහිමියෝ	255	
10% ණයකර	1,500	1,755
ජංගම වගකීම්		
කල්බදු ණයහිමියෝ - ජංගම	145	
ගෙවිය යුතු කල්බදු පොලී	30	
සේවක වන්දි වෙන් කිරීම	80	
ගෙ/යු ප්‍රතික්ෂේපිත අයදුම්පත් මුදල්	125	
වගකීම් සහතික සඳහා වෙන් කිරීම	182.5	
ණයහිමියෝ	700	
ගෙවිය යුතු ණය පොලී	25	
ගෙවිය යුතු EPF / ETF	1,080	
ගෙවිය යුතු බදු	261	
		2,628.5
		18,047

සීමිත
පොදු

2021.03.31

මුල්‍ය තත්ත්ව
(,000)

	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	ලී බඩු
ඉ/ගෙ ප්‍රත්‍යාගණන	1,000 (300)	500	600	800
ඉ/ගෙ ක්ෂය		100	120	160
		40	48	64
		140	168	224

	700	360	432	576
--	-----	-----	-----	-----

02. (අ)

කාර්තුව තුළ භාවිත කළ ලී අඩි ප්‍රමාණය	294	
ආරම්භක ලී අඩි ප්‍රමාණය	44	(17, 600/ 400)
මිල දී ගත් ලී අඩි ප්‍රමාණය	300	(132,000/ 440)
අවසාන ලී අඩි ප්‍රමාණය	(50)	(22,000/ 440)
	<u>294</u>	
<u>නිෂ්පාදන පිරිවැය</u>		
අමුද්‍රව්‍ය පිරිවැය	127,600	
සෘජු ශ්‍රමය	<u>235,200</u>	(2,940 x 80)
ප්‍රථමික පිරිවැය	<u>362,800</u>	
නිෂ්පාදන පොදු කාර්ය	31,600	
ක්ෂය පිරිවැය	<u>20,000</u>	
මුළු නිෂ්පාදන පිරිවැය	<u><u>414,400</u></u>	
(1) ලී පැන්සල් පෙට්ටියක පිරිවැය	414,400	
	<u>2,940</u>	
	<u><u>141</u></u>	
පැන්සල් පෙට්ටි විකුණුම් ආදායම	414,400	<u>100</u>
	x	
		75
	<u><u>552,533</u></u>	

(ආ)

පිරිවැය	විභාජන පදනම	මුළු පිරිවැය	A දෙපාර්ත.	B දෙපාර්ත.	නඩත්තු අංශය
වක්‍ර වේතන	ප්‍රතිපාදන	3,000	1,000	1,200	800
යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර පිරිවැය	700	400	300	
විදුලි ගාස්තුව	කි/වො/පැය	1,200	600	400	200
සේවක ආහාර	ශ්‍රම පැය	600	225	375	
රක්ෂණ වියදම්	ශ්‍රම පැය	400	150	250	
			500	500	(1,000)
			<u>2,875</u>	<u>3,025</u>	

1. අන්තර්ග්‍රහණ අනුපාතය

$$A \text{ දෙපාර්තමේන්තුව} = \frac{2,875,000}{30,000} = 95.8$$

$$B \text{ දෙපාර්තමේන්තුව} = \frac{3,025,000}{25,000} = 121$$

2. මල් පෝච්චියක විකුණුම් මිල = 922.25

$$\text{ප්‍රාථමික පිරිවැය} = 10,000,000$$

$$\text{ඒකක ප්‍රාථමික පිරිවැය} = 400$$

නිෂ්පාදන පොදු කාර්ය

$$A \text{ දෙපාර්තමේන්තුව} = 95.8 (95.8 \times 1)$$

$$B \text{ දෙපාර්තමේන්තුව} = 242 (121 \times 2)$$

$$\text{මුළු නිෂ්පාදන පිරිවැය} = \underline{737.8}$$

$$\text{කේක් ඇසුරුමක විකුණුම් මිල} = 820.75$$

$$\text{ඒකක ප්‍රාථමික පිරිවැය} = 250$$

නිෂ්පාදන පොදු කාර්ය

$$A \text{ දෙපාර්තමේන්තුව} = 191.6 (95.8 \times 2)$$

$$B \text{ දෙපාර්තමේන්තුව} = \underline{121} (121 \times 1)$$

$$\text{මුළු නිෂ්පාදන පිරිවැය} = 562.6$$

$$\text{විවලය නිෂ්පාදන නො.පො. කා.} = 75$$

$$\text{ඒකක නිෂ්පාදන නො.පිරිවැය} = \underline{19}$$

(ස්ථාවර)

$$\text{මුළු පිරිවැය} = \underline{656.6}$$

අංකය	ජංගම නොවන වත්කම්	ජංගම වත්කම්	ජංගම වගකීම්	රඳවාගත් ඉපයුම්	ප්‍රාග්ධනය
ශේෂය	6,000	2,000	1,000		7,000
01		(400)	50	100	
		550			
02		40	(5)	(10)	

03. (අ)

		(55)			
03		(35)	(5)	(30)	
04			(200)	10	190
05		50		50	
06		(100)		(20)	
		80			
07		(297)			
		297			
08		(10)			(10)
09		(18)		(18)	
10	(50)			(50)	
	5,950	2,102	840	32	7,180

මුදල් ලැබීම් ජර්නලය
(,000)

ගනු/අංක.	විස්තරය	වට.	වටිනාකම
01	අත්පිට විකු.		330
04	ප්‍රාග්ධනය		190
05	කොමිස්		50
06	ණයගැනීම්	2	80
		2	650

මුදල් ගෙවීම් ජර්නලය
(,000)

ගනු/අංක.	විස්තරය	වට.	වටිනාකම
03	විදුලිය		35
04	ණයහිමි ගෙවීම්	10	190
07	ගැනුම්		297
08	ගැනිලි		10
09	ගෙ/ප්/කුලී		18
		10	550

මුදල් ගිණුම

ඉ/ගෙ	250,000	විදුලිය	35,000
අත්පිට විකුණුම්	330,000	ණයහිමි ගෙවීම්	190,000
ප්‍රාග්ධනය	190,000	ගැනුම්	297,000
කොමිස්	50,000	ගැනිලි	10,000
ණයගැනීම් ලැබීම්	80,000	ගෙ/ප්/කුලී	18,000
		ප/ගෙ	350,000
	<u>900,000</u>		<u>900,000</u>

ලාභය = 7,180,000 - 7,000,000 + 10,000 - 190,000
= 50,000

(ආ)

සංශෝධිත ණයහිමි පාලන ගිණුම

භරපත	2,000	ඉ/ගෙ	216,500
ණයහිමි ගෙවීම්	10,000		

ණයට ගැනුම් වැරදි	900	
ප/ගෙ	203,600	
	<u>216,500</u>	<u>216,500</u>

ණයහිමි ශේෂ ලැයිස්තුවට අනුව ශේෂය සෙවීමේ ප්‍රකාශය

සංශෝධනයට පෙර ණ/හිමි පාල. ශේෂය		216,500
(+) ලද වට්ටම්	1,000	
ණයහිමි වෙක්පත	40,000	41,000
(-) හරපත	2,000	
ණයහිමි ගෙවීම්	10,000	
ණයට ගැනුම් වැරදි	900	(12,900)
ණයහිමි ලෙජරයන්ගේ එකතුව		<u>244,600</u>

04. (අ)

ආදායම් ප්‍රකාශනය

(රු. 000)

දළ ලාභය		1,123
වෙනත් ආදායම්		
ලද වට්ටම්	40	
ආයෝජන ආදායම්	10	
හවුල්කරු ණය පොලී	8	58
		<u>1,181</u>
ආයතන හා පරිපාලන		
රක්ෂණ	34	
ක්ෂය (ගො/නැ)	20	
ක්ෂය (ලී බඩු)	5	
වැටුප්	200	
EPF	30	
ETF	6	
පරිපාලන වියදම්	55	
ගො/කුලී	240	(590)
විකිණීමේ හා බෙදාහැරීමේ		
වගකීම් සහතික	20	
අඩමාණ ණය වෙන් කිරීම	(1)	
ප්‍රචාරණ	30	
ක්ෂය (මෝටර් රථ)	15	
බෙදාහැරීමේ වියදම්	68	
දුන් වට්ටම්	34	(166)
මූල්‍ය හා වෙනත්		
තොග කපාහැරීම්	6	
බැංකු ණය පොලී	6	
වත්කම් හුවමාරු අලාභය	6	
ණය පොලී රචිත්	15	(33)
ශුද්ධ ලාභය		<u>392</u>

වැටුප්	A	180	
	K	120	(300)
ප්‍රාග්ධන පොළී	A	24	
	K	8	(32)
ලාභ කොටස්	A	30	
	K	30	(60)
			0

ප්‍රාග්ධන ගිණුම්

	A	R	K		A	R	K
කීර්තිනාමය	90		90	ඉ/ගෙ	600	400	200
ණය ගිණුම		660		කීර්තිනාමය	90	60	30
				ජංගම ගිණුම		200	
ප/ගෙ	600		140				
	690	660	230		690	660	230

ජංගම ගිණුම්

	A	R	K		A	R	K
ඉ/ගෙ	100			ඉ/ගෙ		200	150
ප්‍රාග්ධන ගි.		200					
ප/ගෙ			150	ප/ගෙ	100		
	100	200	150		100	200	150
ඉ/ගෙ	100			ඉ/ගෙ			150
ණය පොළී	8			වැටුප්	180		120
				ප්‍රාග්.පොළී	24		8
				ලාභ කොටස්	30		30
ප/ගෙ	126		308				
	234	-	308		234	-	308

(ආ)

- | | | |
|------|---|------------------------|
| | Q | P |
| I. | යළි ඇණවුම් මට්ටම = 19,000 X 5
95,000 | = 15,000 X 6
90,000 |
| II. | උපරිම තොග මට්ටම (Q) = 95,000 + 60,000 - (13,000 X 4)
= 103,000 | |
| | උපරිම තොග මට්ටම (P) = 90,000 + 80,000 - (17,000 X 3)
= 119,000 | |
| III. | අවම තොග මට්ටම (Q) = 95,000 - (14,000 X 5) | |

$$= 25,000$$

$$\text{අවම තොග මට්ටම (P)} = 90,000 - (18,000 \times 4)$$

$$= 18,000$$

$$\text{IV. සාමාන්‍ය තොග මට්ටම (Q)} = 25,000 + (60,000 / 2)$$

$$= 55,000$$

$$\text{සාමාන්‍ය තොග මට්ටම (P)} = 18,000 + (80,000 / 2)$$

$$= 58,000$$

05. (අ)

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

(රු. 000)

මෙහෙයුම් ක්‍රියාකාරකම්		
ගෙවූ මෙහෙයුම් වියදම්	(600)	
ගෙවූ පාරිතෝෂිත	(100)	
ණයහිමියන්ට ගෙවීම්	(4,900)	
ණයගැති ලැබීම්	7,000	
මෙහෙයුම් වලින් ලද මුදල් ප්‍රවාහය		1,400
ගෙවූ පොළී	(150)	
ගෙවූ බදු	(200)	(350)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල		1,050
ආයෝජන ක්‍රියාකාරකම්		
වත්කම් විකුණුම්	2,700	
වත්කම් අත්පත් කර ගැනීම	(6,000)	(3,300)
මූල්‍ය ක්‍රියාකාරකම්		
ණයකර නිකුත්ව	500	
කොටස් නිකුත්ව	1,500	
ලාභාංශ ගෙවීම්	(650)	1,350
වර්ෂයේ මුදල් විචලනය		(950)
ආරම්භක මුදල් ශේෂය		3,700
අවසන් මුදල් ශේෂය		2,800

(ආ)

$$1. \text{ ක්ෂණික අනුපාතය} = \frac{600,000 - 320,000}{300,000}$$

- = 0.93
- 2. තොග පිරිවැටුම් අනුපාතය = $\frac{12,800,000}{300,000}$
= 42.6
- 3. ජංගම අනුපාතය = $\frac{600,000}{300,000}$
= 2
- 4. කෙටසක ඉපැයුම් අනුපාතය = $\frac{1,400,000}{140,000}$
= 10
- 5. කොටසක ලාභාංශ = $\frac{20,000}{140,000}$
= 0.14

06. (අ)

	0	1	2	3	4
යන්ත්‍ර පිරිවැය	(3,000)				600
සවි කිරීමේ පිරිවැය	(1,000)				
කාරක ප්‍රාග්ධනය	(500)				500
යන්ත්‍ර විකුණුම්	400				
ආදායම්		2,500	2,000	2,000	900
වියදම්		(500)	(400)	(500)	(200)
	(4,100)	2,000	1,600	1,500	1,800
10% වට්ටම් සාධකය	(4,100)	1,800	1,280	1,050	1,080

NPV = 1,110,000

2). පිළිගෙවුම් කාලය = අවුරුදු 02 යි. මාස 04 යි.

3). ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා නිසා ව්‍යාපෘතිය සිදු කල යුතුය.

(ආ)

- 1 ස්ථාවර පිරිවැය = 200,000 + 100,000 + 150,000 + 200,000 + 800,000
+ 400,00
+ 40,000 + 110,000
= 2,000,000
- ඒකක දායකය = 100,000 – (22,000 + 20,000 + 8,000)
= 50,000
- 2 BEP = 2,000,000

		50,000
	කණ්ඩායම්	= 40
3	අතිරික්තය	= 10 x 50,000 = 500,000
4	අයකල යුතු ගණන	= $\frac{2,000,000}{25} + 50,000$ = 130,000
5	BEP ලක්ෂ්‍ය	= $\frac{2,250,000}{50,000}$
	කණ්ඩායම්	= 45

ආදර්ශ පිළිතුරු I පත්‍රය

(1) 4)	(11) 4)	(21) 3)
(2) 3)	(12) 2)	(22) 4)
(3) 4)	(13) 5)	(23) 2)
(4) 4)	(14) 1)	(24) 5)
(5) 2)	(15) 3)	(25) 4)
(6) 5)	(16) 3)	(26) 2)
(7) 3)	(17) 3)	(27) 5)
(8) 5)	(18) 1)	(28) 2)
(9) 3)	(19) 1)	(29) 5)
(10) 1)	(20) 3)	(30) 2)

- (31) 1) වියදමකි.
 2) වත්කමකි.
 3) වගකීමකි.
 4) ආදායමකි.
- (32) 1) වර්ෂයේ ආදායමක් ලෙස .
 2) වර්ෂ ගණනාවක ආදායමක් ලෙස.
- (33) රු 7,380,000
- (34) රු 189, 200
- (35) රු. 85,800
- (36) රු . 145,500
- (37) මෝටර් රථයේ පිරිවැය - 400, 000
- (38) රු. 8,750
- (39) තොගය අගය කළ යුත්තේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයන් දෙකෙන් අඩු අගයටයි.
- (40) අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය.
- (41) රු. 2,450, 000
- (42) රඳවාගත් ලාභ හර රු . 30, 000
 පොදු සංචිත හර රු . 20, 000
 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය බැර රු 50,000
- (43) භාණ්ඩ යවන අවස්ථාව වන විට එය උපලබ්ධි වී නොමැති නිසා (උපලබ්ධි සංකල්පය) (ඒකක සංකල්පයට අනුව අයිතිය බාහිර පාර්ශ්වයන් වෙත මාරු වී නොතිබූ නිසා)
- (44) රු. 170, 000
- (45) A) අසත්‍යය වේ. B) අසත්‍යය වේ. C) සත්‍යය වේ. D) අසත්‍යය වේ.
- (46) නිමැවුම් 1 = 150.00 නිමැවුම් 2 = 45.00
- (47) දඳි සිටීමේ කාලය ක්‍රියාකාරී කාලය
- | | |
|-----------|---|
| 1. | ✓ |
| 2. ✓ | |
| 3. ✓ | |
| 4. | ✓ |

ACCA SRI LANKA APPROVED LEARNING PROVIDERS (ALP) AND COMPUTER BASED EXAM CENTERS (CBE).

Approved Learning Providers

- * Achievers London Business School
- * Icon Business School
- * Alpha Business School (Pvt) Ltd
- * Premier Partners
- * Wisdom Institute for International Studies (Pvt) Ltd
- * Onlineaccounting Learning (Pvt) Ltd

Computer Based Exam Centers

- * Achievers Lanka Business School
- * Alpha Business School
- * G A Academy (Pvt) Ltd
- * Icon Business School (Pvt) Ltd
- * Premier Partners Institute of Management
- * Wisdom Institute for International Studies

Before enrolling with ALP's Please contact
ACCA Sri Lanka office

ACCA Sri Lanka. Block A, 18 Floor, 33, Parkland, Park street, Colombo 2,
Hotline - 11 2424801 or 0773874247
Email - info@lk.accaglobal.com

www.accaglobal.com

| What's next after A/Ls?

ACCA + BSc (Hons) Degree in Applied Accounting within two and a half years.

Become a globally recognised finance professional with ACCA.

Special offer for A/L students!

Make use of this great opportunity and expand your career mobility. Call **0112424801 / 0773874247** or email **info@lk.accaglobal.com** for more details.